



මානව සම්පත් අතිවර්ධන ආයතනය

කොළඹ විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

ශ්‍රම අධ්‍යාපනවේදී උපාධි පරීක්ෂණය - II කොටස - 2013

(දෙවන කෙසේත්තරය)

(පවත්වන ලද්දේ 2015 මාර්තු)

BLE207 B-පිරිවැරදකරණය සහ විගණනය

අයදුම්කරුවන්ට උපදෙස් :

- (1) ඕනෑම ප්‍රශ්න පහකට (05) පිළිතුරු සපයන්න.
- (2) කාලය පැය තුනයි.(03)
- (3) මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න හයකින්(06)සහපිටු හතරකින් (04)සමන්විත වේ.
- (4) පිළිතුරු පත්‍රයේ සියලුම පිටුවල විභාග අංකය යොදන්න.
- (5) ප්‍රශ්න පත්‍රයේ යම් පිටුවක් හෝ කොටසක් පැහැදිලිව මුද්‍රණයවී නොතිබේ නම් කරුණාකර විභාග ඒ බව ශාලාධිපතිට දැනුම් දෙන්න.
- (6) සභාක යන්ත්‍ර භාවිතා කළ හැකිය.

1. පිරිවැයකරණයෙහි ඇති වැදගත්කම යන මාතෘකාව යටතේ විනාඩි 20කදේශණයක් පැවැත්වීම සඳහා ඔබට ඇරඹුම් ලැබී ඇතැයි සිතන්න. එම දේශණය සඳහා ඇතුළත් කළ යුතු ප්‍රධාන කරුණු පිළිබඳ සාරාංශ සටහනක් පිළියෙල කරන්න. මෙම සටහන තුළ පිරිවැය, පිරිවැයකරණය, පිරිවැයකරණයේ අරමුණු, පිරිවැය වර්ගීකරණය, පිරිවැයකරණය කළමනාකරණයට වැදගත් වන ආකාරය සහ පොදුවේ ඕනෑම භාණ්ඩ හෝ සේවා ඒකකයකට අදාළ කරගත හැකි පිරිවැය පත්‍රයක ආකෘතියක් යොදා ගනිමින් උප මාතෘකා තුළ ඇතුළත් කළ යුතුය.

(ලකුණු 20)

- 2.(අ) පහත තොරතුරු ආශ්‍රයෙන් ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීමේ ක්‍රමය (FIFO) පදනම්වූ ගබඩා ලෙජර පත්‍රයක් පිළියෙල කරන්න.

01-01-2015	ඒකකයක් රු 10/- බැගින් වූ තොග ඒකක 500 ගබඩාවේ තිබුණි.
03-01-2015	වැඩබිමට නිකුත් කිරීම ඒකක 200කි.
08-01-2015	ගැණුම් - ඒකක 400ක් රු 12/- බැගින්
10-01-2015	නිකුත් කිරීම - ඒකක 350ක්
14-01-2015	නිකුත් කිරීම - ඒකක 200ක්
19-01-2015	ගැණුම් - ඒකක 600ක් රු 11/- බැගින්
25-01-2015	නිකුත් කිරීම ඒකක 450 කි.
27-01-2015	ගැණුම් - ඒකක 500ක් රු 12/50 බැගින්
31-01-2015	නිකුත් කිරීම ඒකක 200 කි.

(ලකුණු 10)

- (ආ) ස්වදේශික නිෂ්පාදන ආයතනයේ A,B සහ Cනම් වූ නිෂ්පාදන අංශ 3ක්ද, Dසහ Eනම්වූ සේවා අංශ දෙකක්ද ඇත. විකිනෙක අංශයන්ට අදාළව හඳුනාගෙන ඇති පොදු කාර්ය පිරිවැය පහත පරිදි සාරාංශ කර ඇත.

A දෙපාර්තමේන්තුව	රු.650,000
Bදෙපාර්තමේන්තුව	රු.600,000
Cදෙපාර්තමේන්තුව	රු.500,000
Dදෙපාර්තමේන්තුව	රු.120,000
Eදෙපාර්තමේන්තුව	රු.100,000

සේවා දෙපාර්තමේන්තු පිරිවැය නිෂ්පාදන දෙපාර්තමේන්තු අතර බෙදාහැරීමට එකඟවූ පදනම් පහත දැක්වේ.

	නිෂ්පාදන දෙපාර්තමේන්තු			සේවා දෙපාර්තමේන්තු	
	A	B	C	D	E
සේවා දෙපා: D	30%	40%	15%	-	15%
සේවා දෙපා: E	40%	30%	25%	5%	-

සේවා දෙපාර්තමේන්තු පොදුකාර්ය පිරිවැය නිෂ්පාදන දෙපාර්තමේන්තු අතර බෙදා හරිමින්, නිෂ්පාදන දෙපාර්තමේන්තුවල මුළු පොදු කාර්ය පිරිවැය ගණන් බලන්න.

(ලකුණු 10)

(මුළු ලකුණු 20)

3. (අ) විදුලි වේග මගි ප්‍රවාහන සේවය ත්‍රිවිලර් 10 ධාවනයේ යොදවා ඇත.

ත්‍රිවිලරයක පිරිවැය රු. 380,000/- වන අතර එක් රථයක අපේක්ෂිත ඵලදායී පීඩකාලය (ධාවන ප්‍රමාණය) කිලෝමීටර් 300,000 කි. අපේක්ෂිත ධාවන ප්‍රමාණය අවසානයේ එක් එක් රථය රු. 20,000/- බැගින් සුන්බුන් ලෙස විකිණිය හැකියැයි අපේක්ෂා කෙරේ. එක් රථයක අපේක්ෂිත මාසික ධාවනය කිලෝමීටර් 4000කි. නමුත් එයින් කිලෝමීටර් 800ක් මගින් නොමැතිව ධාවනය වේ යැයි අපේක්ෂා කෙරේ. ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් 25 ධාවනය කල හැකි අතර ඉන්ධන ලීටරයක් රු. 150/-කි.

ත්‍රිවිලර් රියදුරෙකුට මසකට රු. 20,000/- බැගින් වැටුප් ගෙවන අතර, එක් ත්‍රිවිලරයකට මාසික නැවතුම්පල ගාස්තු ලෙස රු. 3,800/-ක්ද, රක්ෂණ සහ වෙනත් වියදම් ලෙස රු. 2,600/- ක්ද, අලුත්වැඩියා සහ නඩත්තු වියදම් ලෙස රු. 6,000/- ක්ද දැරීමට සිදුවේ යැයි අපේක්ෂා කෙරේ.

ඔබ විසින්,

- (i) ත්‍රිවිලරයක, කිලෝමීටරයක ධාවන පිරිවැයද,
- (ii) ධාවන පිරිවැයට 25% ලාභ ආන්තිකයක් එකතු කර මගීන්ගෙන්ගාස්තු අය කරන්නේ නම් එක් මාසයකදී සමාගමට ඉපයිය හැකි ලාභයගණන් බලන්න.

(ලකුණු 15)

(ආ) ක්‍රියාවලි ගිණුම්කරණයේදී සාමාන්‍ය හානි, අසාමාන්‍ය හානි සහ අසාමාන්‍ය වාසි සැලකිල්ලට ගන්නා ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න.

(ලකුණු 05)

(මුළු ලකුණු 20)

4. (අ) සුදුසුකම් ලත් ස්වාධීන විගණකයකු ලවා ක්‍රමානුකූල විගණනයන් කරවා ගැනීමෙන් ඕනෑම ව්‍යාපාරයකට පොදුවේ අත්කරගත හැකි වාසි කෙටියෙන් පැහැදිලි කරන්න.

(ලකුණු 05)

- (ආ) ව්‍යවස්ථාපිත විගණනය සහ පොද්ගලික විගණනය අතර වෙනස පැහැදිලි කරන්න.

(ලකුණු 05)

- (ඇ) 2007 අංක 07 දරණ සමාගම් පනතේ විධිවිධානයන්ට අනුකූලව සමාගම් විගණකයෙකු විමට සපුරාලිය යුතු සුදුසුකම් සහ විවෘතතෙකු සතු නොවිය යුතු ලක්ෂණයන්ද (හුසුදුසුකම්ද) කෙටියෙන් පැහැදිලි කරන්න.

(ලකුණු 05)

- (ඈ) විගණකයෙකුගේ ස්වාධීනත්වය තීරණය කිරීමේදී සලකා බැලිය යුතු කරුණු කෙටියෙන් පැහැදිලි කරන්න.

(ලකුණු 05)

(මුළු ලකුණු 20)

5. (අ) අභ්‍යන්තර පාලනය, අභ්‍යන්තර පරීක්ෂාව සහ අභ්‍යන්තර විගණනය ආයතනයක මනා පැවැත්මට දායක වන ආකාරයත්, බාහිර විගණකයෙකුට සිය විගණන කටයුතු සැලසුම් කිරීමේදී මේවායින් ඇති වැදගත්කමත් පැහැදිලි කරන්න.

(ලකුණු 10)

- (ආ) "විගණනයේ විෂය පථය තීරණය කිරීමේදී ආයතනය තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර පාලනයේ සාර්ථකත්වය ඇගයීම වැදගත්වේ."

සේවාදායක ආයතනයේ ව්‍යාපාරික කටයුතු පොදු වශයෙන් පරීක්ෂා කිරීම සඳහා යොදාගත හැකි අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලියක ඇතුළත් විය යුතු ප්‍රධාන කරුණු කවරේද?

(ලකුණු 10)

(මුළු ලකුණු 20)

6. (අ) "විගණන වාර්තාව සකස් කිරීමේදී සේවාදායක ආයතනය සතු වත්කම් සහ වගකීම් ගොඩනඟා ගත් සහතිකයක් සකස් කිරීම ඉතා වැදගත් වේ."

ඕනෑම වත්කමක් සහ වගකීමක් සහතිකයක් සකස් කිරීමේදී ප්‍රධාන වශයෙන් සලකා බැලිය යුතු කරුණු පැහැදිලි කරන්න.

(ලකුණු 06)

- (ආ) සේවාදායක ආයතනයේ ශේෂ පත්‍රය තුළ ඇතුළත්

- i. මෝටර් රථ
- ii. ලබාගත් දිගුකාලීන ණය

ශේෂයන් සහතිකයක් කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න.

(ලකුණු 08)

- (ඇ) "ගනුදෙනු සන්තිරික්ෂණය තුළින් වම් ගනුදෙනුවේ නිවැරදිතාවය පිළිබඳව සාධාරණ තහවුරුවක් ලබාගත හැක."

විගණකයෙකු ලෙස ඔබ ණයට විකුණුම් ගනුදෙනුවක් සන්තිරික්ෂණය කරන ආකාරය පැහැදිලි කරන්න.

(ලකුණු 06)

(මුළු ලකුණු 20)

///